

1.1 තත්ත්වගණනය කළ මතය

---

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (පෞද්ගලික) සමාගමේ (“සමාගම”) 2019 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, සමාගමේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2019 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් කුඩා හා මධ්‍ය පරිමාණ අස්භිතවයන් සඳහා වන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

---

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ. ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතීන් යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

---

මෙම මූල්‍ය ප්‍රකාශන කුඩා හා මධ්‍ය පරිමාණ අස්භිතවයන් සඳහා වන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නාවූ බලපෑම ප්‍රබලවන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන් , වේතනාන්විත මහභැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මහභැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය ,ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව් කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත්වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීති රීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පිළිබඳ විගණන නිරීක්ෂණ

1.5.1 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පිළිබඳ අභ්‍යන්තර පාලනය

ගනුදෙනු කළමනාකාරිත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරී බලය සහිතව ක්‍රියාත්මක කිරීම, අදාළ වන වාර්තාකරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අවශ්‍ය වන පරිදි ගනුදෙනු සටහන් කිරීම සහ වත්කම් සඳහා ගිණුම් කටයුතුභාවය පවත්වාගෙන යාම, කළමනාකාරිත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරී බලය සහිතව පමණක් වත්කම්වලට ප්‍රවේශ වීම, සටහන් කරන ලද වත්කම් සඳහා වූ ගිණුම්කටයුතුභාවය පවත්වා වත්කම් සමඟ සාධාරණ කාල වකවානුවලදී සැසඳීම සහ වෙනස්කම් ඇතොත් ඒවා සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම ආදිය සඳහා සාධාරණ තහවුරුවක් ලබාගැනීමට ප්‍රමාණවත් "මනාලෙස සැලසුම් කරන ලද" අභ්‍යන්තර ගිණුම්කරණ පාලන පද්ධතියක් ආයතනය විසින් පවත්වාගෙන යාම අවශ්‍ය වේ.

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

	විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	2019 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශන අනුව දේපල පිරිසත හා උපකරණවල පිරිවැය, සමුච්චිත ක්ෂය සහ ශුද්ධ ස්ථාවර වත්කම් අගය පිළිවෙලින් රු.18,276,002, රු.13,649,422 සහ රු.4,626,580 වේ. සමාගම විධිමත් ස්ථාවර වත්කම් ලේඛනයක් සහ විස්තරාත්මක උපලේඛන පවත්වා නොගැනීම නිසා එම ශේෂයන්ගේ නිවැරදිතාවය විගණනයට තහවුරු කරගත නොහැකි විය.	වර්තමානයේ CERT ආයතනය පවත්වා ගෙන යනු ලබන ස්ථාවර වත්කම් ලේඛනයේ මිලදී ගත් වර්ෂය සහ දිනය, අයිතම විස්තර, අගය සහ සැපයුම්කරු ඇතුළත් වේ.	සමාගම ස්ථාවර වත්කම් ලේඛනයක් පවත්වා ගත යුතු අතර ස්ථාවර වත්කම්වල නිරවද්‍යතාවය තහවුරු කළ යුතුය.
(ආ)	සමාගමේ මූල්‍ය ප්‍රකාශන අනුව 2019 දෙසැම්බර් 31 දිනට ICTA ආයතනයෙන් ලැබිය යුතු මුදල රු.42,551,302 වේ. කෙසේ වෙතත් එය ICTA ආයතන වාර්තාවල රු.40,215,928 ක් ලෙස වාර්තාවී ඇති අතර රු.2,335,374 ක වෙනසක් පෙන්නුම් කරනු ලැබේ.	මෙම වෙනස නිවැරදි කිරීමට CERT හි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් අනුමත කර ඇති අතර එම නිසා එය 2020 මූල්‍ය ප්‍රකාශනවලින් නිවැරදි කර තිබුණි.	නිවැරදි අගයන් මූල්‍ය ප්‍රකාශනවල ගිණුම් ගත කළ යුතුය.

- |     |   |   |   |
|-----|---|---|---|
| (ඇ) | අළුත් කිරීම් හා සාමාජික ගාස්තු ලෙස රු.1,652,896 ක් 2020 වර්ෂය සඳහා ගෙවා ඇති අතර එය සමාලෝචිත වර්ෂයේ වියදමක් ලෙස ගිණුම්ගත කර තිබුණි.  | පෙර වර්ෂවලදීත්, වියදම් වර්ෂයේ වියදම් ලෙස වාර්තා කර තිබූ අතර එම නිසා ගිණුම්වල සන්සන්දනාත්මක අගයන්ට එරෙහිව පැහැදිලි නිර්වචනයක් ලබාගැනීම සඳහා ඒවා වර්ෂයේ වියදම් ලෙස වාර්තා කරන ලදී.  | සමාලෝචිත වර්ෂයේ වියදම් නිවැරදිව ගිණුම් ගත කළ යුතුය.   |
| (ඈ) | කුඩා හා මධ්‍ය පරිමාණ අස්තිත්වයන් සඳහා වන ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන්හි 2.52 වගන්ති ප්‍රකාර සමාගම වත්කම් හා වගකීම් හෝ ආදායම් හා වියදම් එකතෙකට හිලවී නොකළ යුතුය. කෙසේ වෙතත් සමාගම ව්‍යාපෘති ආදායමට එරෙහිව රු.47,079,967 ක ව්‍යාපෘති වියදමක් එකිනෙකට හිලවී කර ඇත. | සමාගම ව්‍යාපෘති ආදායම ශුද්ධ ප්‍රදාන ආදායමක් හා වියදමක් ලෙස ලාභලාභ ගිණුමේ පෙන්නුම් කළත්, මූල්‍ය ප්‍රකාශනවල ලබාදී ඇති සවිස්තරාත්මක සටහන් සහ ඇමුණුම්වලින් ව්‍යාපෘති ආදායම් හා වියදම් විස්තරයක් ගෙන එයි. කරුණාකර 2019 මූල්‍ය ප්‍රකාශනවල පිටු අංක 20 බලන්න. ශ්‍රී ලංකා CERT ආයතනය මෙම කරුණු 2020 මූල්‍ය ප්‍රකාශනවල අනුමත කළ අයුරින් නිවැරදි කරනු ලැබේ. | කුඩා හා මධ්‍ය පරිමාණ අස්තිත්වයන් සඳහා වන ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන්හි විධිවිධාන අනුගමනය කළ යුතුය. |
| (ඉ) | සමාගම අස්පාශ්‍ය වත්කම් සම්බන්ධයෙන් විස්තරාත්මක උපලේඛන පවත්වා ගෙන නොතිබුණි. එම නිසා සමාලෝචිත වර්ෂය අවසානයේ සම්පූර්ණ ක්ෂය කරන ලද අස්පාශ්‍ය වත්කම් සහ අස්පාශ්‍ය වත්කම්වල සංයුතිය විගණනයට තහවුරු කරගත නොහැකි විය.   | ශ්‍රී ලංකා CERT ආයතනය 2020 වර්ෂයේ සිට අස්පාශ්‍ය වත්කම් පිළිබඳ විස්තරාත්මක උපලේඛන පවත්වා ගනු ලැබේ.   | සමාගම වත්කම් සම්බන්ධයෙන් විස්තරාත්මක උපලේඛන පවත්වා ගත යුතුය.  |

**1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම**

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ වගන්ති 41(1)	2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 41(1) වගන්තිය ප්‍රකාරව, සමාගම සමාලෝචිත වර්ෂය සඳහා විගණන කමිටු රැස්වීම්	විගණන කමිටු රැස්වීම් 2019 වර්ෂයේ පවත්වා නොතිබුණි. කෙසේ වෙතත් 2020 නව අධ්‍යක්ෂක මණ්ඩල පත්වීමත් සමඟ අධ්‍යක්ෂක මණ්ඩලය, විගණන කමිටු සැලසුම් කර රැස්වීම් පවත්වනු ලැබීය.	පනතේ විධිවිධාන අනුගමනය කළ යුතුය.

පැවැත්වීමට  
අපොහොසත් වී  
තිබුණි.

(ආ) 2003 ජූනි 02 දිනැති  
අංක පීඊඩී/12 දරන රාජ්‍ය  
ව්‍යාපාර චක්‍රලේඛය  
යහපාලනය සඳහා වූ  
මාර්ගෝපදේශ

(i)9.2 මාර්ගෝපදේශය	අනුමත කාර්ය මණ්ඩලයක් සහිත ලියාපදිංචි සංවිධාන ව්‍යුහයක් සමාගම සතුව නොපවතියි.	ශ්‍රී ලංකා CERT ආයතනය අධ්‍යක්ෂක මණ්ඩල අනුමත සංවිධාන සැලැස්මක් පවත්වා ගනු ලබන අතර 2020 වර්ෂයේ සිට අනුමත කාර්ය මණ්ඩලය ලියාපදිංචි කරනු ලැබේ.	සමාගම යහපාලන මාර්ගෝපදේශයන්හි අවශ්‍යතාවන්ට අනුකූලව කටයුතු කළ යුතු වේ.
(ii)9.3.1 මාර්ගෝපදේශය	සෑම තනතුරක් සඳහාම බඳවා ගැනීමේ හා උසස් කිරීමේ ක්‍රියාපටිපාටියක් සමාගම සතුව නොමැත.	ශ්‍රී ලංකා CERT ආයතනය සඳහා බඳවා ගැනීමේ ක්‍රමවේදයක් 2020 වර්ෂයේ සිට පවත්වා ගෙන යනු ලැබේ.	සමාගම යහපාලන මාර්ගෝපදේශයන්හි අවශ්‍යතාවන්ට අනුකූලව කටයුතු කළ යුතු වේ.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵලය

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.15,905,753 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.12,514,270 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.3,391,483 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට ප්‍රදාන ලැබීම් සහ වෙනත් ආදායම්හි වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය තුළදී ප්‍රධාන විධායක නිලධාරියාගේ දීමනා වශයෙන් රු.8,520,000 ක් ගෙවා තිබුණි. කෙසේ වෙතත්, ගෙවීම් සඳහා අනුමැතිය විගණනයට ඉදිරිපත් නොකෙරුණි.	අදාළ ලියකියවිලි අමුණා ඇත.	ගෙවීම් සඳහා අනුමැතිය විගණනයට ඉදිරිපත් කළ යුතු වේ.

(ආ) **Acnetix Web Valnerably Scanning Software** මෘදුකාංගය අලුත් කිරීමේ ගාස්තු ලෙස රු.1,382,800 ක් 2020 වර්ෂය සඳහා ගෙවා තිබූ නමුත් පාර්ශව දෙක අතර ගිවිසුම විගණනයට ඉදිරිපත් නොකෙරුණි.

මෙම මෘදුකාංගය ICTA ආයතනයේ ප්‍රසම්පාදන අංශයෙන් ප්‍රථමයෙන් මිලදීගෙන, සැපයුම්කරු සමඟ එවැනි ගිවිසුමකට එළඹී නොතිබුණ අතර ශ්‍රී ලංකා CERT ආයතනය 2022 වර්ෂය සඳහා එය යාවත්කාලීන කිරීමට එකඟ වෙමි.

අදාළ විගණනයට කළ යුතුය. ගිවිසුම ඉදිරිපත්